

පළමු වාර පරීක්ෂණය - 11 ශ්‍රේණිය - 2025
First Term Test - Grade 11 - 2025

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I
Business and Accounting Studies I

කාලය පැය 01 යි
01 Hour

නම / විභාග අංකය:
Name/ Index No:


උපදෙස් :

- සියළුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- අංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවල දී ඇති (1), (2), (3), (4) පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුර තෝරන්න.
- ඔබට සැපයෙන උත්තර පත්‍රයේ එක් එක් ප්‍රශ්න සඳහා දී ඇති කව අතුරෙන් ඔබ තෝරාගත් උත්තරයේ සැසඳෙන කවය තුළ (*) සලකුණ යොදන්න.

 නිර්මාණවේ දී උපාධිධාරීණියක් වන හිරුමි සහ තරුමි සමඟ ප්‍රාග්ධනය යොදවමින් “ලස්සන බතික්” නමින් බතික් ඇඳුම් මසා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් අගනුවර පිහිටි කාර්යාල සංකීර්ණයක් අසල ඇති ගොඩනැගිල්ලේ ආරම්භ කිරීමට තීරණය කරන ලදී.

- (1) මෙම සිද්ධියේ සඳහන් “ලස්සන බතික්” ව්‍යාපාරය විසින් සපුරාලනු ලබන මූලික අවශ්‍යතාවය කුමක් ද?
 1. ඇඳුම්
 2. ආරක්ෂාව
 3. ආහාර
 4. නිවාස
- (2) ඉහත සිද්ධියේ සඳහන් මෙම ව්‍යාපාරයේ අවස්ථාවක් වනුයේ,
 1. අයිතිකරුවන් නිර්මාණවේදී උපාධිධාරිණියන් වීම.
 2. දෙදෙනාම සමානව ප්‍රාග්ධනය යෙදවීම.
 3. ව්‍යාපාරය නගරයේ කාර්යාල සංකීර්ණයක් අසල පිහිටා තිබීම.
 4. හිමිකරුවන් දෙදෙනෙකු සිටීම.
- (3) “ලස්සන බතික්” අයත්වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක් ද?
 1. ඒකපුද්ගල ව්‍යාපාර
 2. සංස්ථාපිත සමාගම්
 3. හවුල් ව්‍යාපාර
 4. සමිති සංවිධාන
- (4) ඉහත සිද්ධියේ සඳහන් ව්‍යාපාරය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
 1. මෙම ව්‍යාපාරයේ වගකීම සීමිතය.
 2. මෙය භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයකි.
 3. මෙය සේවා නිෂ්පාදන ව්‍යාපාරයකි.
 4. මෙය පොදු හිමිකාරිත්වය යටතේ පවතින ව්‍යාපාරයකි.
- (5) ව්‍යාපාරයකට අරමුදල් යොදවමින් අවදානම් බාර ගන්නා පුද්ගලයන්,
 1. භූමිය
 2. ශ්‍රමය
 3. ප්‍රාග්ධනය
 4. ව්‍යවසායකත්වය
- (6) නෛතික පුද්ගලභාවයක් නොමැති ව්‍යාපාර සංවිධාන වර්ගය වන්නේ,
 1. සංස්ථාපිත සමාගම්
 2. රාජ්‍ය සංස්ථා
 3. සමූපකාර
 4. රාජ්‍ය දෙපාර්තමේන්තු

- (7) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ,
 1. අඛණ්ඩ පැවැත්මක් නොමැත
 2. රාජ්‍ය අංශයට අයත් වේ.
 3. පෞද්ගලික අංශයට අයත් වේ.
 4. පෞද්ගලික පුද්ගලභාවයක් නොමැත.
- (8) නාත්තන්ඩියේ සිට අඹේවෙළ දක්වා නැවුම් කිරි ලීටර් 1000 ක් ප්‍රවාහනය සඳහා මාධ්‍යයක් තෝරා ගැනීමේ දී සලකා බලන ප්‍රධාන සාධකය වන්නේ,
 1. ආරක්ෂාව
 2. සුලභතාවය
 3. පිරිවැය
 4. භාණ්ඩයේ ස්වභාවය
- (9) අවසන් පරිභෝජනය සඳහා භාණ්ඩ අලෙවි කිරීම වෙළඳාමේ ලක්ෂණයකි.
 1. තොග වෙළඳාම
 2. සිල්ලර වෙළඳාම
 3. ආනයන වෙළඳාම
 4. අපනයන වෙළඳාම
- (10) දේපලක නිත්‍යානුකූල හිමිකරුට එම දේපල රක්ෂණ කිරීමට ඇති අයිතිය තහවුරු කරන්නේ,
 1. හානිපූරණ මගිනි
 2. රක්ෂා හිමිකම මගිනි
 3. උපරිම විශ්වාසය මගිනි
 4. ආදේශනය මගිනි
- (11) දුරකථන සංවාද අයත් වන සන්නිවේදන මාධ්‍ය අයත් වන්නේ,
 1. විද්‍යුත් / ලිඛිත
 2. විද්‍යුත් / වාචික
 3. විද්‍යුත් / සංඥා
 4. විද්‍යුත් / සංකේත
- (12) චෙක්පතකට උපරිම ආරක්ෂාවක් ලැබෙන්නේ පහත කවර වර්ගයේ රේඛනයකින් ද?



- (13) පහත A තීරුවේ කළමනාකරණ කාර්යයන් ද B තීරුවේ එයට අදාළ කටයුතු සඳහා නිදසුන් ද දැක්වේ. ඒවා අනුපිළිවෙලට ගැළපූ විට

A	B
1. සැලසුම්කරණය	(A) සේවකයන් අභිප්‍රේරණය කිරීම
2. සංවිධානකරණය	(B) නව ශාඛාවක් ආරම්භ කිරීමට තීරණය කිරීම
3. මෙහෙයවීම	(C) නිෂ්පාදනයේ ගුණත්වය අඩුවීමට හේතු සොයා බැලීම
4. පාලනය	(D) නව සේවකයන් බඳවා ගැනීම

1. BACD 2. BCAD 3. BDAC 4. BDCA
- (14) ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපල ගනුදෙනු මෙහෙයවනු ලබන්නේ,
 1. ශ්‍රී ලංකා මහ බැංකුව මගිනි
 2. ආයෝජන මණ්ඩලය මගිනි
 3. කොළඹ කොටස් හුවමාරුව මගිනි
 4. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගිනි

- (15) සාමාන්‍ය කොටස්වල ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභය නොවන්නේ,
 1. ලාභාංශ 2. පොලී ආදායම් 3. ප්‍රාග්ධන ලාභ 4. ඡන්ද අයිතිය
- (16) 20% ක වට්ටමක් යටතේ භාණ්ඩ අලෙවි කිරීම කුමන අලෙවි විවලයට අයත් වේ ද?
 1. නිෂ්පාදිතය 2. මිල 3. ස්ථානය 4. ප්‍රවර්ධනය
- (17) ගිණුම්කරණ සමීකරණයේ හිමිකම අඩුවීමට බලපාන ගනුදෙනුවක් වන්නේ,
 1. අයිතිකරු ව්‍යාපාරයට යෙදූ මුදල රු. 2,40,000
 2. රක්ෂණ ගාස්තු ගෙව්වා රු. 2500
 3. අත්පිට විකුණුම් රු. 8000
 4. ණය හිමියන්ට මුදල් ගෙව්වා රු. 8500

• ව්‍යාපාරයක සිදුවූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ.

- A. ණයහිමියන්ට වෙක්පතකින් ගෙව්වා රු. 5000
 B. ණයට භාණ්ඩ තොග විකිණීම රු. 12500
 C. ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා යන්ත්‍රයක් ණයට ගැනීම රු. 25000
 D. තැපැල් වියදම් ගෙව්වා රු. 80

ප්‍රශ්න අංක 18 හා 19 සඳහා ඉහත තොරතුරු ඇසුරෙන් පිළිතුර සපයන්න.

- (18) ඉහත ගනුදෙනු වලට අදාළ මූලාශ්‍ර ලේඛන පිළිවෙලින් දැක්වෙන ප්‍රකාශය වන්නේ,
 1. ගෙවීම් වවුචරය, ජ'නල් වවුචරය, විකුණුම් ඉන්වොයිසිය, සුළු මුදල් ගෙවීම් වවුචරය
 2. ජ'නල් වවුචරය, ගෙවීම් වවුචරය, විකුණුම් ඉන්වොයිසිය, සුළු මුදල් ගෙවීම් වවුචරය
 3. ගෙවීම් වවුචරය, විකුණුම් ඉන්වොයිසිය, ජ'නල් වවුචරය, සුළු මුදල් ගෙවීම් වවුචරය
 4. විකුණුම් ඉන්වොයිසිය, සුළු මුදල් ගෙවීම් වවුචරය, ගෙවීම් වවුචරය, ජ'නල් වවුචරය
- (19) ඉහත C ගනුදෙනුව සටහන් කිරීමට අදාළ මූලික පොත වන්නේ,
 1. බැංකු ගිණුම 2. පොදු ජ'නලය
 3. විකුණුම් ජ'නලය 4. සුළු මුදල් පොත
- (20) ශේෂ පිරික්සුම
 1. ලෙජර ගිණුමක 2. මූලික පොතකි
 3. මූලාශ්‍ර ලේඛනයකි 4. ලෙජර ශේෂයන් දැක්වෙන ලැයිස්තුවකි
- (21) ද්විත්ව කාර්යයන් ඉටුකරන මූලික සටහන් පොත් දෙකක් වන්නේ,
 1. විකුණුම් ජ'නලය, මුදල් පොත 2. බැංකු ගිණුම, ගැනුම් ජ'නලය
 3. පොදු ජ'නලය, මුදල් පොත 4. බැංකු ගිණුම, සුළු මුදල් පොත
- (22) ණයගැතියෙකුගෙන් රු. 30,000 ක් මුදල් ලැබීමේ දී 10% ක වට්ටමක් දුන් අතර දුන් වට්ටම් සඳහා අදාළ ද්විත්ව සටහන වන්නේ,
 1. දුන් වට්ටම් ගිණුම හර 3000 මුදල් පොත බැර 3000
 2. මුදල් පොත හර 3000 දුන් වට්ටම් ගිණුම බැර 3000
 3. දුන් වට්ටම් ගිණුම හර 3000 ණය ගැති ගිණුම බැර 3000
 4. ණයගැති ගිණුම හර 3000 ලද වට්ටම් ගිණුම බැර 3000

• ව්‍යාපාරයක දැකිය හැකි වත්කම් පහත දැක්වේ.

- A. මෝටර් රථ B. මුදල් C. ගොඩනැගිලි D. තොග

- (23) මේවා අතරින් ජංගම වත්කම් පමණක් දැකිය හැකි කාණ්ඩය වනුයේ,
 1. A B 2. B D 3. C D 4. B C

(24) ව්‍යාපාරයක ගිණුම්කරණ සමීකරණය පහත දැක්වේ.

$$\begin{array}{rclcl} \text{වත්කම්} & = & \text{හිමිකම්} & + & \text{වගකීම්} \\ \text{රු. 500,000} & = & \text{රු. 450,000} & + & \text{රු. 50,000} \end{array}$$

• පහත ගනුදෙනුව ආදේශ කිරීමෙන් පසු නව ගිණුම්කරණ සමීකරණය ඉදිරිපත් කරන්න.

ණයගැතියන්ගෙන් මුදල් ලැබුනා රු. 30,000

$$\begin{array}{rclcl} \text{වත්කම්} & = & \text{හිමිකම්} & + & \text{වගකීම්} \\ 1. \text{ රු. 470,000} & = & \text{රු. 450,000} & + & \text{රු. 20,000} \\ 2. \text{ රු. 470,000} & = & \text{රු. 420,000} & + & \text{රු. 50,000} \\ 3. \text{ රු. 500,000} & = & \text{රු. 420,000} & + & \text{රු. 80,000} \\ 4. \text{ රු. 500,000} & = & \text{රු. 450,000} & + & \text{රු. 50,000} \end{array}$$

(25) ව්‍යාපාරයක ණයගැතියකුගෙන් ලැබී බැංකුවේ තැන්පත් කළ රු. 16000 ක චෙක්පත අගරු විය. එයට අදාළ ද්විත්ව සටහන වන්නේ,

- | | |
|-------------------------------|-----------------------------|
| 1. බැංකු ගිණුම හර රු. 16,000 | ණයගැති ගිණුම බැර රු. 16,000 |
| 2. මුදල් පොත හර රු. 16,000 | බැංකු ගිණුම බැර රු. 16,000 |
| 3. ණයගැති ගිණුම හර රු. 16,000 | බැංකු ගිණුම බැර රු. 16,000 |
| 4. මුදල් පොත හර රු. 16,000 | ණයගැති ගිණුම බැර රු. 16,000 |

(26) ජනවාරි 31 දින වන විට සුළු මුදල් භාරකරුගේ අත ඉතිරි මුදල රු. 250 ක් විය. ජනවාරි මාසය තුළ සුළු මුදල් ගෙවීම් වල වටිනාකම රු. 1750 කි. පෙබරවාරි 01 සිට සුළු මුදල් අග්‍රිමය රු. 500 කින් ඉහළ නැංවීමට බලාපොරොත්තු වන්නේ නම්, පෙබරවාරි 01 දින වනවිට ප්‍රතිපූරණය කළ යුතු මුළු වටිනාකම කීය ද?

- | | | | |
|-------------|-------------|-------------|-------------|
| 1. රු. 2250 | 2. රු. 2500 | 3. රු. 1750 | 4. රු. 2000 |
|-------------|-------------|-------------|-------------|

(27) සංශෝධිත බැංකු ගිණුමට පමණක් ඇතුළත් කෙරෙන අයිතම ඇතුළත් පිළිතුර තෝරන්න.

- ණයගැති ප්‍රේෂණ, බැංකු ගාස්තු, ස්ථාවර නියෝග
- උපලබ්ධි නොවූ චෙක්, ස්ථාවර නියෝග, ණයගැති ප්‍රේෂණ
- ස්ථාවර නියෝග, චෙක්පොත් ගාස්තු, ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්
- උපලබ්ධි නොවූ චෙක්, ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්

• ප්‍රශ්න අංක 28 හා 29 සඳහා දී ඇති තොරතුරු ඇසුරෙන් පිළිතුරු සපයන්න.

- ව්‍යාපාරයේ බැංකු ගිණුමේ හර ශේෂය රු. 46,000 කි.
- ණය ගැති ප්‍රේෂණ රු. 2,500 හා ස්ථාවර නියෝග රු. 1600 ක් වේ.
- තැන්පත් කළ නමුත් නිශ්කාශනය නොවූ චෙක් රු. 8400 කි.
- නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් රු. 6500 කි.

(28) කාලච්ඡේදය අවසානයේ සංශෝධිත බැංකු ගිණුම් ශේෂය වන්නේ,

- | | | | |
|---------------|---------------|---------------|---------------|
| 1. රු. 45,100 | 2. රු. 46,900 | 3. රු. 44,100 | 4. රු. 42,500 |
|---------------|---------------|---------------|---------------|

(29) එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය වන්නේ,

- | | | | |
|---------------|---------------|---------------|---------------|
| 1. රු. 46,900 | 2. රු. 48,800 | 3. රු. 45,000 | 4. රු. 45,100 |
|---------------|---------------|---------------|---------------|

(30) සිරිමාන්නගේ ව්‍යාපාරයේ 2024.01.01 දිනට හිමිකම රු. 720,000

වර්ෂය තුළ යෙදූ අමතර ප්‍රාග්ධනය රු. 35,000

අයිතිකරුගේ ගැනිලි රු. 12,000

වර්ෂයේ ආදායම් රු. 68,500

වර්ෂයේ වියදම් රු. 46,300

2024. 12.31 දිනට හිමිකම වන්නේ,

- | | | | |
|----------------|----------------|----------------|----------------|
| 1. රු. 674,800 | 2. රු. 765,200 | 3. රු. 720,800 | 4. රු. 750,200 |
|----------------|----------------|----------------|----------------|

- (31) ගිණුම්කරණයේ දී භාවිත කෙරෙන මෘදුකාංගයක් නොවන්නේ,
 1. Sage 2. MYOB 3. Quick book 4. Boc
- (32) ඉන්වොයිසියක වටිනාකම රු. 5000 කි. එය 5% ක මුදල් වට්ටමකට යටත් වේ. ගිවිසගත් කාලය තුළදී අදාළ වටිනාකම ගෙවන ලද්දේ නම් ගෙවූ මුදල ගණනය කරන්න.
 1. රු. 5250 2. රු. 5000 3. රු. 4750 4. රු. 250
- (33) ගැනිලි ගිණුම් අයත් වන ගිණුම් වර්ගය වන්නේ,
 1. ආදායම් ගිණුම් 2. වත්කම් ගිණුම 3. වගකීම් ගිණුම් 4. හිමිකම් ගිණුම්
- ව්‍යාපාරයක ගනුදෙනු සටහන් කිරීමට යොදාගන්නා මූලික සටහන් පොත් කිහිපයක් පහත දැක්වේ.
 A. මුදල් පොත B. පොදු ජ'නලය C. විකුණුම් ජ'නලය D. ගැනුම් ජ'නලය
- (34) පෙරේරා සමාගමෙන් ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා උපකරණ ණයට ගැනීමට රු. 25,000 වික්‍රමසිංහගෙන් භාණ්ඩ තොග ණයට ගැනීමරු. 12,000 සටහන් කිරීමට භාවිත කරන මූලික සටහන් පොත් වන්නේ,
 1. D B 2. A B 3. C D 4. B D
- (35) රු. 16000 ක ණය ගැතියෙකු එම ණය මුදල පියවා නැවත රු. 20,000 ක භාණ්ඩ ණයට ගැනීම සටහන් කිරීමට අදාළ උපයෝගී පොත් වන්නේ,
 1. A D 2. A C 3. B C 4. C D
- (36) නිවැරදි මූලික පොත හා මූලාශ්‍ර ලේඛණය ගැලපෙන පිළිතුරු වන්නේ,
 1. මුදල් පොත - ලදුපත 2. පොදු ජ'නලය - ගෙවීම් වවුචර
 3. සුළු මුදල් පොත - ඉන්වොයිසිය 4. ගැනුම් ජ'නලය - වවුචර
- (37) රක්ෂණ වියදම ලෙස ගෙවූ රු. 6400 ක් එම ගිණුමේ රු.4600 ලෙස සටහන් වීමේ වරද නිවැරදි කිරීමට අදාළ නිවැරදි ජ'නල් සටහන වන්නේ,
 1. රක්ෂණ ගිණුම හර රු. 6400 අවිනිශ්චිත ගිණුම බැර රු. 6400
 2. රක්ෂණ ගිණුම හර රු. 1800 මුදල් පොත බැර රු. 1800
 3. අවිනිශ්චිත ගිණුම හර රු. 1800 රක්ෂණ ගිණුම බැර රු. 1800
 4. රක්ෂණ ගිණුම හර රු. 1800 අවිනිශ්චිත ගිණුම බැර රු. 1800
- (38) දෙවිමිණිගේ ව්‍යාපාරයේ 2025.01.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමේ හර තීරුවේ එකතුව රු. 250,000 වූ අතර බැර තීරුවේ එකතුව රු. 240,000 ක් විය. එහි වෙනස,
 1. රු. 10,000 ශේෂ පිරික්සුමට හර කළ යුතු ය.
 2. රු. 10,000 ක් අවිනිශ්චිත ගිණුමට හර කළ යුතු ය.
 3. රු. 10,000 ක් ශේෂ පිරික්සුමට බැර කළ යුතු ය.
 4. රු. 10,000 ක් අවිනිශ්චිත ගිණුමට බැර කළ යුතු ය.
- (39) ශේෂ පිරික්සුමේ හර තීරුවේ එකතුව බැර තීරුවේ එකතුවට සමාන විය. මින් අදහස් වන්නේ,
 1. සියලුම ගනුදෙනු නිවැරදිව ගිණුම් තබා ඇති බවයි.
 2. හර ශේෂයන් හා බැර ශේෂයන් නිවැරදිව එකතු කර ඇති බවයි.
 3. ගිණුම්කරණයේ ගණිතමය නිවැරදිතාවය දක්වයි.
 4. ගිණුම්කරණයේ දී කිසිදු වරදක් සිදුනොවී ඇති බවයි.
- (40) පොලී ආදායම් ගිණුමේ ශේෂය රු. 2,000 ශේෂ පිරික්සුමේ සටහන් නොවීම නිසා,
 1. ශේෂ පිරික්සුමේ වෙනසක් අති නොවේ.
 2. අවිනිශ්චිත ගිණුමේ රු. 2000 ක බැර ශේෂය ඇති වේ.
 3. අවිනිශ්චිත ගිණුමේ රු. 2000 ක හර ශේෂයක් ඇති වේ.
 4. ශේෂ පිරික්සුමේ රු. 2000 ක හර තීරුව අඩුවේ.